



ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

காணி ஆணையாளர் நாயகத்தின் திணைக்களம்
LAND COMMISSIONER GENERAL'S DEPARTMENT

ඉඩම් මහලේකම් කාර්යාලය,
නො: 1200/6, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
12006, ரஜமல்வத்த வீதி, பத்தரமுல்ல.

No: 1200/6, Rajamalwatta Road, Battaramulla.

මගේ අංකය
எனது இல
MY NO

3/සං/1/ප්‍රතිපත්ති/වක්‍රලේඛ

ඔබේ අංකය
உமது இல
YOUR NO

දිනය
திகதி
DATE

2016.04.

වක්‍රලේඛ අංක:- 2016/01

සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ

අන්තර් පළාත් බලප්‍රදේශ වල නියෝජ්‍ය/ සහකාර ඉඩම් කොමසාරිස්වරුන් වෙත,

අනවසරයෙන් අල්ලා ගෙන ඇති රජයේ ඉඩම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම

රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම පාලනය කිරීම සහ ඉඩම් නොමැති පුද්ගලයින්ට ඉඩම් බෙදා දීම කළමනාකරණය කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් මගේ අංක 2008/4 හා 2008.08.20 දිනැති වක්‍රලේඛය මගින් හඳුන්වා දී ඇත. මෙම උපදෙස් වසර 07 ක් වැනි කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම තුළින් අත්දුටු ප්‍රායෝගික කරුණු සහ වර්තමානයේ ක්ෂේත්‍රයේ පවතින ගැටළු සැලකිල්ලට ගෙන එම වක්‍රලේඛයේ සඳහන් සමහර කරුණු සංශෝධනය කිරීමේ සහ අළුතින් සමහර කරුණු එකතු කිරීමේ අවශ්‍යතාවය මත මෙම වක්‍රලේඛය නිකුත් කරනු ලැබේ.

02. ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීම

2.1 වර්තමාන තත්වය

මාගේ 2008/04 වක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව බොහෝ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඉඩම් නොමැති තැනැත්තන්ගේ ඉල්ලීම් ලබා ගෙන පරීක්ෂණ පවත්වා සැබෑ ඉඩම් නොමැති තැනැත්තන්ගේ ලේඛනයක් සකස් කර පවත්වා ගෙන යනු ලැබේ. එහෙත් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මෙම උපදෙස්වලට පටහැනිව, එසේ ලබා ගන්නා අයදුම්පත් අනුව පරීක්ෂණ පැවැත්වීම සහ ඉඩම් කවච්චි පැවැත්වීම එක් පියවරකින් සිදු කරන බවද පෙනී ගොස් ඇත. තෙවැනි වර්තමානය වන විට මෙම වැඩපිළිවෙලට අදාළ තත්වය පහත පරිදි බව නිරීක්ෂණය වෙයි.

- I. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් නොමැති පුද්ගලයින් විශාල පිරිසක් සිටින අතර බෙදා දීමට ඉඩම් හිඟයක් පවතී.
- II. තවත් සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල බෙදා දීමට ඉඩම් නිවුණද සැබෑ ඉඩම් නොමැති පුද්ගලයන් හිඟය.
- III. ඉඩම් බහුල ප්‍රදේශ වල ඉඩම් ලබා ගැනීමට ඉඩම් හිඟ ප්‍රදේශ වල පුද්ගලයින් කැමැත්තක් නොදක්වයි.
- IV. ඉඩම් බහුලව පවතින ප්‍රදේශ වල පුද්ගලයින්ට ලබා දී ඇති ප්‍රමාණයට හෝ ලබා ගැනීමට හිමිකම් ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් ඉඩම් අනවසරයෙන් භුක්ති විඳී. තවද ඔවුන් නියමිත ප්‍රමාණයට වැඩියෙන් ඉඩම් අපේක්ෂා කරති.
- V. ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා දැනට විශාල වශයෙන් පිරිස් ඉදිරිපත් නොවන අතර එදිනෙදා සුළු වශයෙන් ඉල්ලීම් ඉදිරිපත් වේ.

කාර්යාලය
General } 0112-797400

ෆැක්ස්
பெக்ஸ் } 0112-864051
ෆැක්ස්
Fax

විමේල්
E-mail } info@landcom.gov.lk

2.2 මෙම තත්වයන් සැලකිල්ලට ගෙන මෙම කරුණට අදාළව පහත සඳහන් පරිදි ක්‍රියා කරන ලෙස උපදෙස් දෙමි.

- I. ඉඩම් නොමැති බවට එසේත් නැත්නම් ඉඩමක් අවශ්‍ය බව පුද්ගලයින්ගෙන් ඉදිරිපත් වන (ව්‍යාපෘති සඳහා ඉඩම් ඉල්ලීම් හැර) ඉල්ලීම්, අවශ්‍යතා හඳුනාගැනීමක් වශයෙන් අඛණ්ඩව ලේඛනගත කර ගැනීමට පියවර ගන්න. ඒ සඳහා දැනට භාවිත කරන ආකාරයටම ඉල්ලුම්පත් ආකෘතියක් හා ලේඛනයක් භාවිතා කළ හැක.
- II. එසේ ඉහත පරිදි ඉදිරිපත් වන ඉල්ලීම්වලට අදාළව පරීක්ෂණ පැවැත්වීම මින් ඉදිරියට සිදු කළ යුතු නොවේ. ඒ වෙනුවට එම ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඉඩම් බෙදා දීම සඳහා වරින් වර පවත්වනු ලබන ඉඩම් කවච්චි සංවිධානය කිරීමේදී මෙම ලේඛනයේ තැනැත්තන්ගෙන්ද අදාළ වන පරිදි අයදුම්පත් ලබා ගැනීමට පියවර ගත යුතුයි.
- III. ඉඩම් කවච්චියේදී පුද්ගලික පරීක්ෂා කර තෝරා ගැනීම සිදු කරන හෙයින් ඉඩම් නොමැති තැනැත්තන් බවට මූලික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

03. ඉඩම් බෙදා දීම

3.1 ඉඩම් කවච්චි පැවැත්වීම

- I. අනවසරයෙන් අල්ලාගෙන සිටින ඉඩම්ද ඇතුළුව ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් කවච්චි ක්‍රමවේදය තව දුරටත් අදාළ කර ගත යුතුයි. එහෙත් රජයේ ඉඩම් ආඥා පනත යටතේ "අනුග්‍රාහිත පදනම" මත ඉඩම් බදු දීම පුද්ගල යැයි පෙනී යන වාණිජ පදනමින් වූ කෘෂිකාර්මික, කාර්මික, සංචාරක හෝ වෙනත් සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ යම් ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා ඉඩම් බෙදා දීමට ඉඩම් කවච්චි ක්‍රමය යොදා ගැනීම අවශ්‍ය නොවේ. එවැනි ව්‍යාපෘති සඳහා වූ ඉල්ලීම් වෙන් කර හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වූ අවස්ථාවකදී මාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගත යුතුයි.
- II. කාලයක් තිස්සේ අනවසරයෙන් අල්ලාගෙන භුක්ති විඳින ඉඩම් සඳහා ඉඩම් කවච්චි පැවැත්වීමට පෙර ඒවායේ දළ ප්‍රමාණයන්, සැබෑ සංවර්ධන තත්වයන් ආදිය පරීක්ෂා කර බැලීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ පවත්වා වාර්තා ලබා ගත යුතුයි.
- III. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වගාව සඳහා හෝ පදිංචිය සහ වගාව සඳහා අනවසරයෙන් අල්ලා ගෙන සිටින ඉඩම්ද ඇතුළුව ඉඩම් කවච්චි මඟින් තෝරා ගන්නා අවස්ථා වලදී 2008/04 වනුලේඛය මඟින් බෙදා දෙනු ලබන ඉඩම් ඒකකයේ ප්‍රමාණය පිළිබඳව උපදෙස් නිකුත් කර ඇත. එහෙත් සම්භර දුෂ්කර ප්‍රදේශ වල පවත්නා ඉඩම් වල ආර්ථික ඵලදායීතාවය අඩු වීම, ඉඩම් සුලභ වීම හා පවුල් ඒකකය විශාල වීම වැනි කරුණු මත වගාව සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් අනවසරයෙන් භුක්ති විඳීමත් අතිරික්ත ප්‍රමාණය ආපසු ගැනීම ප්‍රායෝගිකව දුෂ්කර වීමත් පිළිබඳව අවධානය යොමු වී ඇත. එම නිසා යම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් තුළ හෝ පරිපාලන කොට්ඨාශයක් තුළ මෙම ඉඩම් බෙදා දීමේ ඒකකය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අවස්ථානුකූලව සංශෝධනය කිරීම මට්ටමින් සිදු කරනු ලැබේ.

4. අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලාගැනීම් පාලනය කිරීම

4.1 වර්තමානයේ අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලාගෙන ඇති ආකාරය පිළිබඳව විමසිලිමත්ව නිරීක්ෂණය කිරීමේදී පහත සඳහන් ආකාරයට වර්ග කර දැක්විය හැක.

- I. ඉඩම් නොමැතිකම නිසා පදිංචියට හෝ වගා කිරීමට ඉඩම් අල්ලාගෙන සිටීම
- II. තමන් සතුව ඉඩම් තිබියදී හෝ තමන් සතු ඉඩම් අත්සතු කර නැවත රජයේ ඉඩම් අල්ලා ගෙන සිටීම

- III. අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන විවිධ වාණිජ කටයුතු සඳහා යොදාගෙන සිටීම
- IV. විවිධ වාණිජ, සංචාරක, කර්මාන්ත, කෘෂිකාර්මික ආදී ව්‍යාපෘති සඳහා අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන සිටීම
- V. යම් පුද්ගලයින් හෝ ආයතන වෙත බෙදා දී ඇති ඉඩම් වෙනත් පුද්ගලයින් හෝ ආයතන විසින් නිත්‍යානුකූල නොවන සේ පවරාගෙන හෝ අවසරයකින් තොරව අල්ලාගෙන සිටීම.
- VI. රජයේ රක්ෂිත ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සිටීම.

4.2 ඉහත 4.1 හි සඳහන් එක් එක් අවස්ථාවන් සම්බන්ධයෙන් පහත පරිදි ක්‍රියාකළ යුතුයි.

I. ඉඩම් නොමැතිකම නිසා පදිංචියට හෝ වගාවට ඉඩම් අල්ලාගෙන ඇති අවස්ථා:
මෙවැනි අවස්ථා නැවත කොටස් දෙකකට බෙදිය හැක. එනම්

අ.) කාලයක් තිස්සේ මනාව සංවර්ධනය කරගෙන හෝ පදිංචි සංවර්ධනය කර ගෙන සිටින ඉඩම්

ආ.) නව ඉඩම් ඇල්ලීම

ඉහත (අ) සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඉඩම් කවචෙරි සඳහා මෙම අනවසර කරුවන් යොමු කරවිය යුතු අතර සුදුසුකම් ලබන පරිදි ඉඩම් බෙදා දිය යුතුයි. නුසුදුසු පුද්ගලයින් ඉවත් කළ යුතුයි.

ඉහත (ආ) සම්බන්ධයෙන් ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගත යුතු අතර, තවදුරටත් ඉඩම් ඇල්ලීම නොවලඟා වැළැක්වීම සඳහා හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කළ යුතුයි. එවැනි අල්ලා ගැනීම් වාර්තා නොකරන ශ්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතුද කළ යුතුයි.

II.) තමන් සතුව ඉඩම් කිසියදී හෝ තමන් සතු ඉඩම් අත්සතු කර නැවත රජයේ ඉඩම් අල්ලාගෙන සිටින අවස්ථා:
මෙවැනි අවස්ථාවන් හෙළිදරව් වූ වහාම ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.

III.) අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන විවිධ වාණිජ කටයුතු සඳහා යොදා ගෙන තිබීම :

බොහෝ විට නාගරික ප්‍රදේශ වල අනවසරයෙන් අල්ලා ගෙන ගොඩනැගිලි තනා වාණිජ පරමාර්ථ සඳහා යොදා ගනිමින් රජයට කිසිදු බදු ගෙවීමක් හෝ නොකරන ඉඩම් පවතී. මෙවැනි ඉඩම් වලින් භුක්තිකරුවන් එකවර ඉවත් කිරීම ප්‍රායෝගික නොවන බැවින් ඉඩම් කවචෙරි සඳහා යොමු කරවා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සුදුසුකම් ලබන අය සඳහා දීර්ඝකාලීන බදු ක්‍රමයට ලබා දීම සඳහා අදාළ නිර්දේශ වාර්තා සකස් කර ඉදිරිපත් කළ යුතුයි.

IV.) විවිධ වාණිජ, සංචාරක, කර්මාන්ත, කෘෂිකාර්මික ආදී ව්‍යාපෘති සඳහා අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන ඇති අවස්ථා :

මෙවැනි අවස්ථාවන් ක්ෂේත්‍රයේ ඇතට පවතින ආකාරය අනුව පහත සඳහන් ආකාරයට නැවත කොටස්කර දැක්විය හැක.

අ. ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන යම් ඵලදායී ව්‍යාපෘතියක් සඳහා සාර්ථක ලෙස භාවිතා කරමින් සිටීම

ආ. අල්ලාගෙන ඇති ඉඩමෙන් කොටසක් පමණක් ඵලදායී ලෙස සංවර්ධනය කරගෙන තිබීම

ඇ. අල්ලාගෙන ඇති ඉඩම මෙතෙක් ප්‍රමාණවත් පරිදි සංවර්ධන කටයුතු සිදු කර නැතත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර මූලික කටයුතු සිදු කරමින් පැවතීම

ඉහත එක් එක් අවස්ථාවන්ට අදාළ ඉඩම් පිළිබඳව කරුණු අධ්‍යයනයකින් පසුව ඔබ විසින් අදාළ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට හෝ නුදුරු අනාගතයේදී සාර්ථකව ක්‍රියාත්මක කරනු ඇති බවට සැහීමකට පත් වන්නේ නම් එම ව්‍යාපෘතිය සඳහා ඇත්ත වශයෙන්ම අවශ්‍ය වනු ලබන ඉඩම් ප්‍රමාණය තීරණය කර එම ප්‍රමාණය නිර්දේශ කරමින් රජයේ ඉඩම් ආඥා පනත යටතේ "අනුග්‍රාහිත පදනම" යටතේ දීර්ඝ කාලීන බදු ක්‍රමයට ලබා දීම සඳහා අවශ්‍ය ඉල්ලීම්, ව්‍යාපෘති වාර්තා ආදිය ලබා ගෙන අදාළ නිර්දේශ වාර්තා සකස් කර ඉදිරිපත් කළ හැකිය. මෙහිදී ව්‍යාජ ව්‍යාපෘති මුදාවෙන් ඉඩම් අල්ලා වෙනත් අයට විකිණීම ආදී අක්‍රමිකතා හඳුනා ගෙන ඒවා වැළැක්වීම විශේෂයෙන් ක්‍රියා කළ යුතුය.

මෙවැනි (4.1.IV හි දැක්වෙන අනවසර ඉඩම් ඉහත ආකාරයට නියමානුකූල කිරීමේදී දීර්ඝකාලීන බදු ක්‍රමය යටතේ අය කරනු ලබන දඩ මුදල වාර්ෂික බදු වාරික 4 ක් වශයෙන් සංශෝධනය කරනු ලැබේ.

V.) යම් පුද්ගලයින් හෝ ආයතන වෙත බෙදා දී ඇති ඉඩම් වෙනත් පුද්ගලයින් ආයතන විසින් නීත්‍යානුකූල නොවන සේ පවරාගෙන හෝ අවසරයකින් තොරව අල්ලාගෙන සිටින අවස්ථා:

මෙවැනි අවස්ථා පහත සඳහන් ආකාරයට ක්ෂේත්‍රයේ පවතින තත්වය අනුව වර්ග කර දැක්විය හැක.

අ. ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හෝ දීමනාපත්‍ර සහිත වෙනත් පුද්ගලයින් හෝ ආයතන විසින් වාණිජ පරමාර්ථ සඳහා නීතිවිරෝධී ලෙස ලබා ගෙන ඇති අවස්ථා:

මෙවැනි අවස්ථාවලදී අදාළ ව්‍යාපෘතිය ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘතියක් වශයෙන් සැහීමකට පත් විය හැකි නම් සහ මුල් බලපත්‍රකරු හෝ දීමනාපත්‍රකරුගේ එකඟතාවය ඇත්නම් එම බලපත්‍රය හෝ දීමනාපත්‍රය බලපත්‍රකරුගේ හෝ දීමනාපත්‍රකරුගේ කැමැත්තෙන් නියමිත පරිපාටිය අනුව රජයට ආපසු භාරගෙන අවලංගු කිරීමෙන් පසුව අදාළ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහිත පදනම මත දීර්ඝකාලීන බදු ක්‍රමයට ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගත හැක. මෙහිදීද වාර්ෂික බදු වාරික 04 ක් වූ දඩ මුදලක් පැනවේ.

ආ. රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදුකර නිකුත් කර ඇති හෝ බදුකරයක් නිකුත් කර නොමැති වුවද ඉඩම් අමතෘතවරයා විසින් බදු අනුමැතියක් දී ඇති ඉඩම් වෙනත් පුද්ගලයින් හෝ ආයතන විසින් නීත්‍යානුකූල පවරා ගැනීමකින් තොරව භුක්ති විඳින අවස්ථා:

මෙවැනි අවස්ථාවන්ට අදාළ එක් එක් ගැටළුවේ ස්වභාවය විවිධ ස්වරූපයන් ගත හැකි බැවින් එක් එක් ගැටළුව සම්බන්ධයෙන් පරීක්ෂා කර විස්තරාත්මක වාර්තාවක් මා වෙත එවා අවශ්‍ය උපදෙස් ලබා ගෙන ක්‍රියා කළ යුතුය.

VI) රජයේ රක්ෂිත ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන ඇති අවස්ථා:

මෙවැනි අවස්ථා පහත සඳහන් ආකාරයට නැවත වර්ග කර දැක්විය හැක.

අ. ඉඩම් නොමැති කම නිසා රජයේ රක්ෂිතයක කාලයක් තිස්සේ ස්ථිරව පදිංචිව සිටීම හෝ පදිංචිව වගා කිරීම හෝ වගාව සඳහා පමණක් යොදා ගෙන තිබීම:

මෙවැනි අවස්ථාවලදී අදාළ පුද්ගලයින් ඉඩම් ලැබීමට සුදුසු පුද්ගලයින් බවට සුදුසුකම් පරීක්ෂාවකින් තහවුරු වන්නේ නම් විකල්ප ඉඩම් ලබා දී රක්ෂිත වලින් ඉවත් කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුය. එහෙත් එසේ කිරීම ප්‍රායෝගික අපහසු වන අවස්ථා වලදී රක්ෂිතයට සෘජුව සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන වල එකඟතාවයට යටත්ව වාර්ෂික බලපත්‍රයක් ලබා දීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළ හැකිය.

ආ. ඉඩම් නිබන්ධන පුද්ගලයින් විසින් රක්ෂිත ඉඩම් අල්ලාගෙන ඇති අවස්ථා:

මෙවැනි අවස්ථා වලදී ඉඩම් සන්නිකාය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගත යුතුයි.

ඇ. රක්ෂිතයට දැඩි සේ හානි දායක වන ලෙස රක්ෂිත ඉඩම් අල්ලාගෙන පරිහරණය කරන අවස්ථා:

මෙවැනි අවස්ථාවලදීද ඉඩම් සන්නිකාය ආපසු පවරා ගැනීමේ පනත යටතේ අවශ්‍ය නීතිමය පියවර ගෙන අනවසරකරුවන් ඉවත් කිරීමට පියවර ගත යුතුයි.

5. පොදු කරුණු

5.1 මෙම උපදෙස් මාලාව යටතේ පවත්නා ප්‍රායෝගික තත්වයන් සැලකිල්ලට ගෙන අනවසරයෙන් අල්ලා ගෙන ඇති ඉඩම් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා පිටිපාටියේ යම් ලිහිල් බවක් ඇති කර තිබුණද එය නව අනවසර අල්ලා ගැනීම් දිරි ගැනීමට සඳහා යොදාගැනීමට පිටුවහලක් නොවිය යුතුයි. එමනිසා අළුතින් රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වාර්තා කිරීමටත්, ඒ සඳහා දැඩි ලෙස නීතිමය පියවර ගැනීමටත්, ඊට අදාළ තොරතුරු මා වෙත දෙසනියකට වරක් වාර්තා කිරීමටත් ඔබ විසින් විශේෂ වැඩපිලිවෙළක් අනුගමනය කළ යුතු බව සලකන්න.

5.2 මෙම චක්‍රලේඛයේ අඩංගු කරුණු වලට අදාළව රජයේ ඉඩම් වලට බලපානු ලබන නීති හා රෙගුලාසිවල විධිවිධානයන්ට යටත්ව මවිසින් කලින් නිකුත් කර ඇති චක්‍රලේඛ වල අදාළ උපදෙස් මෙම චක්‍රලේඛයේ දින සිට සංශෝධනය වූ සේ සලකන්න. මෙම චක්‍රලේඛයේ අඩංගු කරුණු සම්බන්ධයෙන් තවදුරටත් යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වූ විට මා වෙතින් විමසන්න.

ආර්.පී.ආර්.රාජපක්ෂ,
ඉඩම් කොමසාරිස් ජනරාල්.

o/c

පිටපත් -

- 01.ජනාධිපති ලේකම්
- 02.අග්‍රාමාත්‍ය ලේකම්
- 03.ලේකම්, ඉඩම් අමාත්‍යාංශය
- 04.ලේකම්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
- 05.ලේකම්, ස්වදේශ කටයුතු හා කළමනාකරණ අමාත්‍යාංශය
- 06.සියළුම පළාත් ප්‍රධාන ලේකම්වරු
- 07.සියළුම දිස්ත්‍රික් ලේකම්වරු
- 08.අධ්‍යක්ෂ ජනරාල්, මහවැලි සංවර්ධන අධිකාරිය
- 09.සියළුම පළාත් ඉඩම් කොමසාරිස්වරු